

# කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

ළමා සමාජ ආරක්ෂණය පිළිබඳ ව්‍යාපෘතිය

## ලංසු කැඳවීම

වෙරළ බඩ පළාත් වල ළමුන්ට එරෙහි ලිංගික සුරාකෑම වැළැක්වීම සම්බන්ධව වාර්තාමය විඩියෝවක් (Video Tele Documentary) සකස් කිරීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම.

1. ළමුන්ට එරෙහිව සිදුවන ලිංගික සුරාකෑම වැළැක්වීමේ අරමුණින් ළමුන්, පවුල් හා ප්‍රජාව දැනුවත් කිරීම පිණිස වාර්තාමය වැඩසටහනක් (Video Docudrama) හා තත්පර 30 බැගින් වන පූර්ව දර්ශන 03ක් සකස් කිරීම සඳහා යෝග්‍යතා පූර්ණ හා සුදුසුකම්ලත් ලංසුකරුවන් වෙතින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් මුද්‍රා තබන ලද මිල ගණන් හා යෝජනා කැඳවනු ලැබේ.
2. භාණ්ඩ හා සේවා තෝරා ගැනීමේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයෙහි දැක්වෙන කාර්ය පටිපාටියට අනුකූලව මෙම ලංසුකරණය පැවැත්වේ.
3. මේ සම්බන්ධව උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් ලංසුකරුවන්ට මෙම කාර්යයට අදාළ යොමුකිරීමේ අනුදේශ (TOR) සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව.4.00 දක්වා පහත සඳහන් ලිපිනය වෙත පැමිණ පරීක්ෂා කිරීමට හෝ අමාත්‍යාංශ වෙබ් අඩවිය වන <http://www.childwomenmin.gov.lk> ඔස්සේ පරීක්ෂා කර බැලීමට හෝ බාගත කරගැනීමට හැකිය. වැඩි විස්තර සඳහා සහකාර ලේකම් (පාලන) වෙතින් දුරකථන අංක 2187273/2187246 ඔස්සේ විමසිය හැක.
4. මෙම කාර්යය සම්බන්ධයෙන් පූර්ව ලංසු රැස්වීමක් 2018 ඔක්තෝබර් 04 දින පෙ.ව.10.30ට පහත ලිපිනයෙහිදී පැවැත්වෙන අතර උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට ඒ සඳහා සහභාගි විය හැක.
5. යෝග්‍යතා පූර්ණ ලංසුකරුවන්ට යොමුකිරීමේ අනුදේශ (TOR) අනුව සකස් කරන ලද මිල ගණන් හා යෝජනා 2018 ඔක්තෝබර් 09 දින ප.ව.2.00ට හෝ ඊට ප්‍රථම ලැබෙන පරිදි පහත සඳහන් ලිපිනය වෙත අතින් හෝ ලියාපදිංචි තැපෑල මගින් ලැබීමට සැලැස්විය යුතුය. ලංසු බහා එවන ලිපි කවරයෙහි ඉහල වම්පස කෙළවරෙහි “ Video Documentary to Prevent Sexual Exploitation” ලෙසට සඳහන් කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ. 2018 ඔක්තෝබර් 09 දින ප.ව.2.00ට පහත ලිපිනයෙහිදී ලංසු විවෘත කරනු ලබන අතර ලංසුකරුවන්ට හෝ ඔවුන්ගේ අවසරලත් නියෝජිතයන්ට හෝ එම අවස්ථාවට සහභාගි විය හැකිය.

ඉදිරිපත් කරන ලංසු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව සතුය.

ලේකම්  
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය  
5 වන මහල “සෙත්පිරිපාය” II අදියර  
බත්තරමුල්ල

